

දුතියමක්කට ජාතකය

තවද ගාක්‍රාන්තික වූඩ්‍යාමාණිකාවූ සර්වඥයන් වහන්සේ වෙළවනාරාමයෙහි වැඩිවසන සමයෙහි දේවදත්ත මහතෙරුන් අරහයා මේ ජාතකය දක්වන ලද.

එක්දවසක් දම්සහ මණ්ඩපයෙහි රස්වූ හික්ෂුන් වහන්සේ දේවදත්ත ස්ථ්‍රීලීයෝ අකෘතයෙයේය. කෙලෙහිගුණ නොදැනීම් යනාදින් මේ කපාව කොට උන් කල්හි සර්වඥයන් වහන්සේ එතනට වැඩ වදාරා මා එන්නට පූර්ව හාගයෙහි කවර කපාවකින් යුක්තව උනුදයි විවාරා වදාරා අනික් කපාවකින් යුක්තව තුනුමිහ. දේවදත්ත ස්ථ්‍රීලීයන් වහන්සේගේ කෙලෙහිගුණ නොදැන්න බව කිය කියා උනුමහයි කි කල්හි මහනෙන දැන් මතු නොවයි දේවදත්ත ස්ථ්‍රීලීයෝ කෙලෙහි ගුණ නොදැන්නේයයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉත්ත්වත් දක්වා වදාලසේක.

ඒ කෙසේද යන්

යටහිය දවස බරණැස් තුවර බුජමලත්ත නම් රංස්රුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට බමුණුකුලයක ඉපිද පසුකාමය හැර තාපසව වසන්නාහ. එසමයෙහි එක්තරා මාවතක නියෝගක් කළේය. බොහෝ පක්ෂීලු පැන් නොලබන්නාහ. මගයන මනුෂ්‍යයන් ඇති කාලයෙහි පැන් ලබන්නාහ, තැතකිලයෙහි නොලබන්නාහ. එසමයෙහි මනුෂ්‍යයන්ගේ සංචාරය තැකත් කාලයක් ඒ මගනුවුයේය. එසමයෙහි බොහෝ පක්ෂීලු පැන් නොලබන්නාහ. එක් වදුරෙකුන් පැන්වලක් සම්පයෙහි පැන් වත්කරණ කෙණෙකුන් තැන්තෙන් බලාබලා ඉදිය. එසමයෙහි බෝධිසත්ත්වයේ කිසියම් කටයුත්තක් නිසා ඒ මග යන්නාහු ඒ විල සම්පයට ආවාහු පැන් උකා බී නහා වදුරාත් එතනයිට විසින් උන්ට පැන්වන් කළාහ. ඒ පැන් බී බැඩුවාගෙණ ගසට තැගී බෝධිසත්ත්වයන්ට උපුල්පාන්නාට වන, එවිට බෝධිසත්ත්වයේ යහපත තොපසේවුවන්ට පැන්වත්කළ හෙයින් උපුල්පානෙවිදයි නිවයාම කළදෙයෙහි ප්‍රත්‍යුපකාර තැන්තේ වේදයි කිහ. එපවත් වදුරා අසා අපගේ ජාතියෙහි සත්වයන් උපකාර කළවුත්ට ප්‍රත්‍යුපකාර කළකෙනෙක් කොයිද ඇදුදී? තව මා කරන්නේ මෙතෙක්ද තොපගේ හිස වර්වස් කොටද මා යන්නේයයි කිහ. එබස් අසා බෝධිසත්ත්වයේ මෙසේ නීවයා එසේ කරන්නේ සැබැවයි කියා නික්මණාහ. වදුරා තමාකරා එන්නා අත්තලඩ ඉද බෝධිසත්ත්වයන් හිස්මුදනේ වර්වස් එලාගියෙයේය. බෝධිසත්ත්වයේ වදුරාකෙරේ අමෙමතියක් නොසිතාගාස් ඉසසේදා නහා ගියේ වේදයි වදාරා මේ විතිය මක්කට ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි වදුරා නම් දේවදත්ත ස්ථ්‍රීලීයෝයේය. තාපසව උපන්නෙම් බුදුවු මම්ම යයි වදාලසේක.